

මහවැලි වෙන්වර් කැපිටල් (පුද්ගලික) සමාගම - 2017

මහවැලි වෙන්වර් කැපිටල් (පුද්ගලික) සමාගමේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ අලාභ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි අදහස් කරන සමාලෝචිත වර්ෂයේ සමාගමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් වූ මාගේ නිරීක්ෂණ මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව පවත්වනු ලබන විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ.

1.4 මතය ව්‍යාචනය සඳහා පදනම

- (අ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි 8 පරිච්ඡේදයේ 8.5 වගන්තිය අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ කරගන්නා ලද වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව්කර නොතිබුණි.
- (ආ) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි 3 පරිච්ඡේදයේ 3.8 හා 3.9 වගන්තිය හා 4 පරිච්ඡේදයේ 4.4 වගන්තිය පරිදි ඇවරකිරීමට නියමිත සමාගමේ සියළුම වත්කම්වල වර්තමාන උපලබ්ධි අගය ජංගම වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දැක්විය යුතු වුවද වත්කම්වල ලියාපදිංචි අගය ජංගම නොවන වත්කම් යටතේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ භාණ්ඩාගාර බිල්පත් පොළී ආදායම රු. 958,625 ක් වුවත් ආදායම් ප්‍රකාශනයේ එය රු. 1,115,932 ක් ලෙස දක්වා තිබීමෙන් රු.157,307 කින් පොළී ආදායම වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) භාණ්ඩාගාර බිල්පත් මිලදීගන්නා අවස්ථාවේදීම ඊට අදාළ පොළිය උපලබ්ධි වී තිබියදී ලැබිය යුතු පොළිය ලෙස රු.174,924 ක් දක්වා තිබුණි. එසේම කලින් ලද පොළී ආදායම වූ රු. 168,410 ක් වගකීම් ලෙස දක්වා නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේදී විකුණූ වත්කම්වල පිරිවැය රු.177,833 ක් වුවද එය රු.171,533 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

(ඊ) පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනය වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස සත්‍යාකෘතිය කිරීමට හෝ සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

ගිණුම් විෂයය -----	වටිනාකම ----- රු	ඉදිරිපත් නොකළ සාක්ෂි -----
කාර්යාල උපකරණ - පිරිවැය	1,351,280	} යාවත්කාලීන කළ ස්ථාවර වත්කම් උප ලේඛන, භාණ්ඩ සමීක්ෂණ වාර්තා
ගෘහ භාණ්ඩ හා සවිකිරීම්- පිරිවැය	154,179	
මෙවලම් උපකරණ	162,885	
ගොඩනැගිලි	62,098	
මෝටර් රථ	116,303	ලියාපදිංචි කිරීමේ සහතික ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය
සිංගර් මැෂින් තොගය	29,480	වටිනාකම හා භෞතික පැවැත්ම තහවුරු කිරීමේ ලියවිලි
අවිනිශ්චිත ව්‍යාපාරික ණය සඳහා ප්‍රතිපාදනය	1,994,933	} ණය ලිපිගොනු , ණය ලැයිස්තු ණය කපා හැරීම සඳහා අනුමැතිය
යුරෝපා ආර්ථික කොමිසමේ ව්‍යාපෘති ණය සඳහා බොල් සහ අඩමාන ණය ප්‍රතිපාදනය	1,368,863	
ව්‍යාපෘති ණය සඳහා බොල් සහ අඩමාන ණය ප්‍රතිපාදනය	1,952,190	
වෙළඳ සහ අනෙකුත් ගෙවියයුතු දෑ (ඩොලර්වලට ව්‍යාපෘතිය)	310,025	
ප්‍රකාශිත ප්‍රාග්ධනය	10,398,000	කොටස් සහතික
සංචිත		
යුරෝපා ආර්ථික කොමිසම වෙනත්	10,000,000	} සංචිත ලෙස ගිණුම්ගත කිරීමට අදාළ සාක්ෂි
	150,325	

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය ව්‍යාවහය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් සහ උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මට නොහැකි විය.ඒ හේතුකොට ගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි.

2.1.1 වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තිය ප්‍රකාරව මා විසින් පහත සඳහන් කරුණු දක්වමි.

- අ. විගණන මතය සඳහා පදනම හා විගණනයේ විෂය පථය හා සීමාකිරීම් ඉහත දක්වා ඇති පරිදි වේ.
- ආ. - විගණනය සඳහා අවශ්‍ය සියළු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද බවත්, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ගිණුම්කරණ වාර්තා පවත්වා නොමැති බවත්,
- සමාගම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම් පනතේ 151 වගන්තියෙහි අවශ්‍යතාවයන්ට අනුකූල වන බවත් මා දරන්නා වූ මතය වේ.

2.2 ලැබිය යුතු ගිණුම්

දීර්ඝ කාලයක සිට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු රු. 3,000,473 ක් වටිනා ලැබිය යුතු ණය ශේෂ 04 ක් අයකර ගැනීමට හා රු. 460,708 ක් වටිනා ගෙවිය යුතු ගිණුම් ශේෂ 05 ක් හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.3 නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනතේ 42 (1) වගන්තිය ප්‍රකාරව රු. 100 ක් වූ සාමාන්‍ය කොටස්වලින් සමාගමේ ප්‍රාග්ධනය සමන්විත වියයුතු ලෙස දක්වා තිබුණද, මෙම සමාගමේ සාංගමික සංස්ථා පත්‍රය පරිදි අනුදත් ප්‍රාග්ධනය රු. 10 කොටස් 3,000,000 කින් සමන්විතවී තිබුණි. එයින් කොටස් 1,039,800 ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටත්, කොටස් 03 ක් වෙනත් බාහිර පුද්ගලයින් නමටත් නිකුත් කර තිබුණද, බාහිර පුද්ගලයන්ට නිකුත් කර තිබුණු කොටස් ප්‍රමාණය මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේදී සමාගමේ මූල්‍ය ප්‍රතිඵලය රු.990,740 ක ලාභයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ලාභය රු.786,671 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 204,069 ක වර්ධනයක් පෙන්වුම් කෙරුණි. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ පොළී ආදායම රු. 207,395 කින් වැඩිවීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයෙහි වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

2012 අගෝස්තු 13 දින පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නිර්දේශ ප්‍රකාර එම වර්ෂයේ දෙසැම්බර් මාසය අවසන් වනවිට සමාගම ස්වේච්ඡාවෙන් ගණන් බේරා වසා දැමීමට 2012 සැප්තැම්බර් 28 දින පැවැති රැස්වීමේදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව, 2014 නොවැම්බර් 20 දිනැති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය පරිදි සමාගම

ඇවර කිරීම සඳහා ඇවරකරුවකු පත්කර තිබුණි. ඒ අනුව, 2014 ඔක්තෝබර් 21 දින ඇවර කිරීමේ කටයුතු හා ගිණුම් පිළියෙල කිරීම වෙනුවෙන් රු. 125,000 ක් ගෙවීමට එකඟවී ඉන් සියයට 50 ක් වූ රු. 62,500 ක් 2015 ජනවාරි 10 දින ගෙවා තිබුණි. කෙසේ වුවද, සමාගම ස්වේච්ඡාවෙන් ගණන් බේරා වසා දැමීමට මූලික තීරණය කර තිබුණද, පසුව ණයහිමියන්ගේ ගණන් බේරා වසා දැමීමක් බවට පත්ව තිබුණු බව සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අංක: පීඩී/9854 හා 2016 ජූලි 25 දිනැති ලිපිය අනුව සනාථ විය. එම ලිපිය ප්‍රකාරව ණයහිමියන්ගේ රැස්වීමක් පවත්වා ඉදිරි කටයුතු සිදුකරන ලෙස දන්වා තිබුණද, එවැනි රැස්වීමක් පැවැත්වූ බවට සාක්ෂි ඉදිරිපත් නොවූ අතර, 2019 ජනවාරි 31 දින වනවිටද සමාගමේ ඇවර කිරීමේ කටයුතු අවසන් කර නොතිබුණි. තවද, සමාලෝචිත වර්ෂයේ ගිණුම් සකස් කිරීම සඳහා නැවතත් රු. 38,500 ක් ගෙවිය යුතු ගිණුම් සැකසීමේ ගාස්තු ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ අතර ඇවර කිරීමේ ගාස්තු හා මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ ගාස්තු ගෙවීම සඳහා ලබාගත් අනුමැතියද විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජූනි 02 දිනැති අංක පීර්ඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන්වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතුය. එහෙත් සමාගමේ ඇවර කිරීමේ මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණු අතර, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 නොවැම්බර් 12 දින විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණි.